



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය } CS/DOS/Policy/පොදු/01
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 Your No }

දිනය } 2021.09.17
 இக்கதி: }
 Date }

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

සංවර්ධන නිලධාරී සේවයේ ආයතනික කටයුතු සම්බන්ධව යොමු කරන ලද ලිපි සම්බන්ධව කටයුතු කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් මාගේ සමාංක හා 2021.01.20 දිනැති ලිපිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

02. සංවර්ධන නිලධාරීන්ගේ ආයතනික කටයුතු සම්බන්ධයෙන් ඒකාබද්ධ සේවා අංශය වෙත යොමුවන ලිපි පවතින අඩුපාඩු අමාත්‍යාංශ වෙබ් පලකරනු ලබන අතර අදාළ ලේඛන පහත දිගු (links) ඔස්සේ පරීක්ෂා කල හැක.

- i) අන්තර්ග්‍රහණ සඳහා ඉදිරිපත් වූ ලේඛනවල අඩුපාඩු
<https://www.pubad.gov.lk/web/images/contents/cs-services/dos/dos-deficiencies-in-the-documents-submitted-for-absorption.pdf>
- ii) සේවය ස්ථිර කිරීම, උසස් කිරීම හා අනෙකුත් ආයතනික කටයුතු සඳහා ඉදිරිපත් වූ ලේඛනවල අඩුපාඩු
<https://www.pubad.gov.lk/web/images/contents/cs-services/dos/dos-deficiencies-in-the-doc-submitted-for-confirmation-promotion-other-organizational-matters.pdf>
- iii) ස්ථානමාරු සඳහා ඉදිරිපත් වූ ලේඛනවල අඩුපාඩු
<https://www.pubad.gov.lk/web/images/contents/cs-services/dos/dos-transfer-requests-with-deficiencies.pdf>

03. කෙසේ වුවද අමාත්‍යාංශ වෙබ් අඩවියේ දක්වා ඇති ලේඛනවල අඩුපාඩු සම්පූර්ණ කර එවීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන බවද මවිසින් නිරීක්ෂණය කරමි.

04. එබැවින් ඔබ ආයතනයේ සංවර්ධන නිලධාරීන්ගේ ආයතනික කටයුතු සිදු කරනු ලබන විෂය භාර නිලධාරීන්ට අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති ඉහත ලේඛන නීතිපතා පරීක්ෂා කරන ලෙස දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.

05. තවද පහසුවෙන් සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා ඔබ ආයතනයේ සංවර්ධන නිලධාරීන්ගේ ආයතනික කටයුතු සිදු කරනු ලබන විෂය භාර නිලධාරීන් පිලිබඳ තොරතුරු හා මෙම සම්බන්ධීකරණය අදාළ ආයතන කටයුතු භාර මාණ්ඩලික නිලධාරියෙකුගේ තොරතුරු මේ සමඟ දක්වා ඇති ඇමුණුම අනුව සකස්කර 2021.09.30 දිනට පෙර adcsdos2.pubad@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමුකරන ලෙස ඉතා කාරුණිකව දන්වමි.



එස්. ආලෝකබණ්ඩාර

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්